

**ශ්‍රී ලන්කන් කේටරින් සමාගම - 2017/2018**

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 මතය**

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ (“සමාගම”) 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයව යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහය මා ලබා ගන්නා ලදී. සමාගමේ 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 මතය සඳහා පදනම**

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයා ගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

**2. වෙනත් තෛතිකමය හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

2007 අංක 7 දරන සමාගම් පනතේ 163(2) වගන්තියේ සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 6(1) (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, පහත සඳහන් ප්‍රකාශයන් කරමි.

(අ) විගණන මතය සඳහා පදනම විගණන විෂය පථය හා සීමාවන් ඉහත සඳහන් කර ඇති පරිදි වේ.

(ආ) මාගේ මතය :

- විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ නිරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.
- සමාගමේ මූල්‍ය ප්‍රකාශන, 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වේ.
- සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර ඇත.
- 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලට අමතරව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධ වී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බවට විශ්වාස කිරීමට හේතු කිසිවක් මාගේ අවධානයට යොමු නොවීය.

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් විගණන නිරීක්ෂණ මෙම වාර්තාවේ දක්වා ඇති ප්‍රමාණාත්මක කරුණු වලට සීමා වී තිබුණි.

- යම් අදාල ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූලව ක්‍රියා කර ඇති බව.
- සමාගමේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව.
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාල නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

**2.1. ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිත වලට අනුකූල නොවීම**

මත්තල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා මිලදී ගෙන තිබූ අගය රු. 59,534,711 ක් වූ උපකරණ වලට අදාලව වාර්ෂිකව සියයට 20 බැගින් භානිකරණ වෙන් කිරීමක් කර තිබූ අතර 2018 දෙසැම්බර් 31 දිනට මෙම ශේෂය රු. 11,241,785 ක් විය. කෙසේ වුවද, වත්කම් භායනය පිළිබඳ පරීක්ෂාවක් සිදු කර නොතිබූ අතර ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් හෝ ගෙන තිබූ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුනි.

**2.2. සම්බන්ධිත පාර්ශව ගනුදෙනු**

-----

2018 මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා තිබූ ලැබිය යුතු ශේෂය වූ රු. මිලියන 5,976 අතරින් රු. මිලියන 5,362 ක් නියෝජනය කල සියයට 57 ක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් (මව් සමාගමෙන්) අයකර ගත යුතු පැවතුණි. කෙසේ වුවද, සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළ මෙම දිගුකාලීනව අයවිය යුතු ශේෂය පැවතියද රු. මිලියන 5,314 ක් වූ ලාභාංශ ප්‍රකාශ කර තිබුණි.

**2.3. නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම**

-----

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව

අනුකූල නොවීම

-----  
2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

i. 7.4.5 පරිච්ඡේදය

සමාගම විසින් වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදු කර නොතිබුණි.

ii. 9.3.1 (1) වගන්තිය

සමාගමේ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය සඳහා (SOR) අමාත්‍යාංශය අනුමැතිය හා මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගෙන නොතිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

-----

**3.1. මූල්‍ය ප්‍රතිඵල**

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් කටයුතු වලින් මූල්‍ය ප්‍රතිඵලය රු. 3,890,304,533 ක ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව පෙර වර්ෂයේ ශුද්ධ ලාභය රු. 3,736,386,777 වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 153,917,756 ක වර්ධනයක් පෙන්වුම් කෙරුණි. සමාලෝචිත වර්ෂය තුළ ගුවන් යානා සඳහා ආහාර සැපයීමේ මුළුතැන් ගෙවල් වලින් (Flight Kitchen) ආදායම රු. 1,228,466,497 කින් වැඩි වීම මූල්‍ය ප්‍රතිඵලයේ වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3.2. විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

---

සමාගමේ වැදගත් අනුපාත පහත දී ඇත.

	2017/18	2016/17	2015/16	2014/15	2013/14
ජංගම වගකීම් වලට ජංගම වත්කම් (වාර ගණන)	6.44	8.76	9.74	9.50	8.72
ක්ෂණික අනුපාතය	6.14	8.46	9.43	9.03	8.26
ණය හිමිකම් අනුපාතය	0.26	0.19	0.21	0.44	0.55
EPS - කොටස් ඉපැයුම	4.14	3.97	3.87	2.33	2.41
කොටස් සඳහා ලාභාංශය	2.27	3.38	3.29	2.23	1.36
දළ ලාභ අනුපාතය	77%	77%	77%	76%	75%
හිමිකමට ඉපැයුම	58%	46%	49%	37%	49%

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේදී ජංගම වගකීම් වලට ජංගම වත්කම් අනුපාතය (ජංගම අනුපාත) සහ ක්ෂණික අනුපාතය පහළ ගොස් තිබූ අතර ඒ සඳහා කෙටිකාලීන ණය හා දිගු කාලීන ණය සහ ගෙවිය යුතු වෙළඳ ශේෂ වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

(ආ) බදු පසු ලාභයේ වැඩි වීම නිසා සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ කොටසක ඉපැයුමේ වැඩිවීම පිළිවෙලින් 17 කින් සහ සියයට 10 ක් වී තිබුණි. කෙසේ වුවද කොටසක ඉපැයුමෙහි වර්ධනය සංසන්දනාත්මකව සියයට 96 ක් පහත වැටී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

---

**4.1. මතභේදයට තුඩුදෙන ගණුදෙනු**

---

තොග නිකුත් කරන දිනයේදී තොග අගය කිරීම සඳහා පද්ධතිය සකස් කර නොමැති වීම නිසා පද්ධතිය මගින් උත්පාදනය කරන ලද විකුණුම් පිරිවැය වාර්තාව අතර සහ විගණක විසින් සිදුකරන ලද පිරිවැය වාර්තා අතර ගණනය කිරීම අතර රු. 20,647,193 ක වෙනසක් නිරීක්ෂණය විය.

**4.2. මානව සම්පත් කළමනාකරණය**

---

2018 මාර්තු 31 දිනට සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය හා තනතුරු කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දී ඇත.

සේවා සහය	අනුමත කාර්ය මණ්ඩලය	තත්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු
විධායක		60	
සුපරීක්ෂකවරු/තාක්ෂණික නිලධාරීන්/ විකුණුම්කරුවන්	1,074	596	13
පුහුණු හා අර්ධ පුහුණු සේවකයන්		194	
දෛනික හා පුහුණු වන නිලධාරීන් එකතුව	<u>1,074</u>	<u>1,061</u>	<u>13</u>

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තනතුරු අනුව වර්ගීකරණය පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් කාර්යමණ්ඩලය අනුමත කර තිබුණි.

**5. තිරසාර සංවර්ධන අරමුණු ලඟා කර ගැනීම**

ශ්‍රී ලන්කන් කේටරින් සමාගම විසින් 2030 වර්ෂයේදී ලඟා කර ගත යුතු අරමුණු පිළිබඳ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් දැනුවත් නොසිටීම නිසා තිරසාර සංවර්ධන අරමුණු හඳුනා ගැනීමට ක්‍රියා කර නොතිබූ අතර ඒවාට අදාළ ක්‍රියාකාරකම්, ඉලක්ක ලඟා කර ගැනීමේ සංධිස්ථාන සහ ඉලක්ක ලඟාකර ගැනීම පිළිබඳ ඇගයීම සඳහා නිර්ණායකයන් හඳුනාගෙන නොතිබුණි.

**6. පද්ධති හා පාලන**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

**පාලන ක්ෂේත්‍රය**

**නිරීක්ෂණ**

(අ) මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව බඳවා ගැනීම හා උසස් කිරීමේ පරිපාටිය සඳහා භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගෙන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකිරීම.

(ආ) වත්කම් කළමනාකරණය

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය හා වත්කම් සත්‍යාපනය කිරීමට අසමත් වීම.  
සමාගම සතු වත්කම් අංක කිරීමේ ක්‍රමවත් ක්‍රමවේදයන් නොමැති වීම.

(ඇ) තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය

පවත්නා සියලු පරිගණකගත තොරතුරු පද්ධතිවලට ප්‍රවේශ වීම, කාර්යභාරය සහ වගකීම් පැවරීම්, අනුමත හා ලිඛිත

ආකාරයට සිදු කර නොතිබුණු අතර භාවිතා කරන්නන්ගේ ප්‍රවේශවීමේ හිමිකම් පිළිබඳව කාලානුරූපව විධිමත් සමාලෝචනයක් සිදු කර නොතිබුණි. තවද, සක්‍රීය මුරපද සහ ගිණුම් අහඹු දැමීමේ පද (Lock out Configuration) ඇතුළත් සංග්‍රහය සකස් කර නොතිබුණි.

**(ඇ) ගිණුම්කරණ පද්ධති**

ගිණුම්කරණ පද්ධතිය මගින් ප්‍රතිඵල සටහන් සහ ගෙවීම් වවුචර් සඳහා අනුක්‍රමික අංක පිළිවෙලින් නිකුත් කරන බවට සහතික කර නොතිබුණි.